



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

හේදන් අධ්‍යාපන පදනම (සංස්ථාගත කිරීමේ)

හේදන් අධ්‍යාපන පදනම සංස්ථාගත කිරීම සඳහා වූ
පනත් කෙටුම්පතකි.

මොනරාගල පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජේ බේරුගොඩ මහතා විසින්
2016 ජනවාරි මස 26 වන දින ඉදිරිපත් කරන ලදී.

(ගැසට් පත්‍රයේ පළ කළේ 2016 ජනවාරි මස 04 වන දින)

මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව විසින් නියෝග කරන ලදී.

[64 වන පනත් කෙටුම්පත]

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.
කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැක.

මිල : රු. 8.00 යි.

තැපැල් ගාස්තුව : රු. 10.00 යි.

හේදන් අධ්‍යාපන පදනම (සංස්ථාගත කිරීමේ)

හේදන් අධ්‍යාපන පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි.

“හේදන් අධ්‍යාපන පදනම” යනුවෙන් හඳුන්වනු ලබන සහ සඳහන් පූර්විකාව.
කරනු ලබන පදනමක්. ඒ පදනමේ සාමාජිකයන් එකඟ වූ රීති
අනුව එකී පදනමට සම්බන්ධ සියලු කාරණා හා පරමාර්ථ එලදායි
ලෙස ක්‍රියාත්මක කිරීමේ සහ කරගෙන යාමේ කාර්යය සඳහා
5 මෙතෙක් කල් පිහිටුවා තිබූ හෙයින් ද:

එකී පදනම පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ සහ කරුණු සඳහා ද,
ඒ පරමාර්ථ හා කරුණු එකී පදනම විසින් මෙතෙක් කල් සාර්ථක
ලෙස ක්‍රියාත්මක කර සහ ඉටුකර ඇති හෙයින් සහ එකී පදනම
සංස්ථාගත කිරීමට ඉල්ලීමක් කර ඇති හෙයින් ද එම ඉල්ලීම ඉෂ්ට
10 කිරීම මහජන යහපත පිණිස වන හෙයින් ද:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින්
මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 2016 අංක දරන හේදන් අධ්‍යාපන පදනම ලුණු නාමය.
(සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

15 2. මෙහි මින් මතු “පදනම” යනුවෙන් සඳහන් කරනු ලබන හේදන්
හේදන් අධ්‍යාපන පදනමේ දැනට සාමාජිකයන්ව සිටින තාක් අධ්‍යාපන
තැනැත්තන් සහ මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාවට පදනම
මින් මතු සාමාජිකයන් වශයෙන් ඇතුළත් කරගනු ලබන තැනැත්තන්, සංස්ථාගත
මේ පදනම ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සහ ඉන් පසුව “හේදන්
20 අධ්‍යාපන පදනම” යන නාමය සහ අභිධානය යටතේ අවිච්චිත
පැවැත්මක් ඇති (මෙහි මින් මතු “සංස්ථාව” යනුවෙන් සඳහන් කරනු
ලබන) සංස්ථාවක් බවට පත්වන්නේ ය. තව ද, එකී නාමයෙන් ඒ
සංස්ථාව විසින් ද, එයට විරුද්ධව ද, සියලු අධිකරණවල දී නඩු
පවරනු ලැබිය හැකි අතර, පොදු මුද්‍රාවක් තබා ගැනීමේ ද, එය
25 පාවිච්චි කිරීමේ ද, ස්වකීය අභිමතය පරිදි එය වෙනස් කිරීමේ ද
පූර්ණ බලය හා අධිකාරය ඒ සංස්ථාවට ඇත්තේ ය.

3. සංස්ථාව සංස්ථාපනය කරනු ලබන්නේ පහත සඳහන් පොදු සංස්ථාවේ
පරමාර්ථ මුදුන් පත් කර ගැනීම සඳහා ය:— පොදු
පරමාර්ථ.

(අ) කුඩා ළමුන් පාසලට යොමුකිරීම සඳහා පූර්ව ළමාවිය
30 සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කිරීම;

2 හේදන් අධ්‍යාපන පදනම (සංස්ථාගත කිරීමේ)

- (ආ) කුඩා ළමුන්ගේ මානසික හා කායික වර්ධනයට ඉවහල්වන ළමා උද්‍යාන ආරම්භ කිරීම;
- (ඇ) පොත්පත්, සඟරා, පුවත්පත්, වාර සඟරා මුද්‍රණය කිරීම, ප්‍රකාශයට පත්කිරීම, බෙදාහැරීම සහ පුස්තකාල පිහිටුවීම සහ පවත්වාගෙන යාම;
- 5 (ඈ) උදව් අවශ්‍ය කරන්නාවූ අඩු ආදායම් ලබන ළමුන් සඳහා පොත්පත්, උපකරණ, ඇඳුම් පැලඳුම්, පරිගණක හා උපාංග, ණය මුදල් සහ වෙනත් මුදල් ආධාර සැපයීම;
- 10 (ඉ) මව හෝ පියා අහිමි හා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සහ විදේශගතව රැකියා කරන අවදානමට ලක්වූ පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා නේවාසික පහසුකම් සහිත මධ්‍යස්ථාන ආරම්භ කිරීම හා ළමුන් පාසල් ගත කිරීම;
- 15 (ඊ) විද්‍යා අධ්‍යාපනය දියුණු කිරීම සඳහා හා රට සංවර්ධනය කිරීම සඳහා තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවීම;
- (උ) ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබාදීම සඳහා, පාසල් ආරම්භ කිරීම, සංවර්ධනය කිරීම, පොදු පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම;
- 20 (ඌ) බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනය සඳහා දහම් පාසල් ආරම්භ කිරීම, සංවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම;
- (ඍ) ශිෂ්‍යයන් සඳහා අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා දේශීය හෝ විදේශීය රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම;
- 25 (ඞ) සංස්ථාවේ කටයුතු සඳහා ආදායම් උපදවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම;
- (ඟ) සංස්ථාවේ සියලු පරමාර්ථ හෝ ඉන් කිසිවක් හෝ මුදුන්පත් කරගැනීමට අවශ්‍ය වන හෝ හිතකර වන හෝ අනුෂාංගික වන වෙනත් කවර හෝ කර්තව්‍යයක් සහ වෙනත් දේ ඉටුකිරීම.
- 30

4. මේ පනතේ සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට සංස්ථාවේ සාමාන්‍ය බලතල.
යටත්ව පහත සඳහන් බලතල ද ඇතුළුව සංස්ථාවේ පරමාර්ථ හෝ ඒ පරමාර්ථ අතුරින් යම් පරමාර්ථයක්, වැඩිදියුණු කිරීම උදෙසා අවශ්‍ය හෝ යෝග්‍ය කවර හෝ සියලු ක්‍රියා කාරණා හෝ දේවල්
5 කිරීමට, ඉටු කිරීමට හා ක්‍රියාත්මක කිරීමට සංස්ථාවට බලය ඇත්තේ ය:—

(අ) සංස්ථාවේ කාර්ය සඳහා අවශ්‍ය වන්නා වූ යම් නිශ්චල දේපළක් අත්කර ගැනීම, දැරීම, බද්දට හෝ කුලියට දීම, උකස් කිරීම. ඔඩපනය කිරීම, විකිණීම, හුවමාරු කිරීම හෝ වෙනත් යම් ආකාරයකින් නියාදනය කිරීම බැඳීමකට යටත් කිරීම හෝ බැහැර කිරීම;

10

(ආ) සංස්ථාවේ කාර්යයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා හෝ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යවන සියලු ගිවිසුම්වලට හෝ කොන්ත්‍රාත්වලට කෙලින්ම හෝ සංස්ථාව විසින් බලය පවරනු ලැබූ සංස්ථාවේ යම් නිලධාරියකු හෝ අනුයෝජනයකු මාර්ගයෙන් ඇතුළත් වීම, ඒවා ඉටු කිරීම හෝ ක්‍රියාත්මක කිරීම;

15

(ඇ) මුදල් හෝ වෙනත් ආකාරයකින් ප්‍රදාන, ත්‍යාග හෝ පරිත්‍යාග ඉල්ලා සිටීමට, ලබා ගැනීමට සහ එක් රැස් කිරීමට;

20

(ඈ) සංස්ථාවේ අරමුදල් ආයෝජනය කිරීම සහ යම් බැංකුවක ජංගම තැන්පතු සහ ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන යාම;

(ඉ) සංස්ථාවේ කාර්ය සඳහා අවශ්‍යවන මුදල් සුදුසු යැයි සංස්ථාව විසින් සලකනු ලබන ආකාරයට සහ එසේ සුදුසු යැයි සලකනු ලබන ඇප මත ණයට ගැනීම හෝ ආයෝජනය කිරීම;

25

(ඊ) පොත්, වාර ප්‍රකාශන, සඟරා සහ වෙනත් ලිපි ලේඛන පල කිරීම හෝ පල කිරීමට කටයුතු යෙදීම සහ පුස්තකාල, පොත් සාප්පු සහ මුද්‍රණාල පිහිටුවීම සහ පවත්වාගෙන යාම ;

30

4 හේදන් අධ්‍යාපන පදනම (සංස්ථාගත කිරීමේ)

(උ) සංස්ථාවේ පරමාර්ථ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යවන නිලධාරීන් සහ සේවකයන් පත්කිරීම, සේවයෙහි යෙදවීම, මාරු කිරීම, ඔවුන් විෂයෙහි විනය පාලනය පවත්වාගෙන යාම, ඔවුන්ගේ සේවා නියමයන් සහ කොන්දේසි නියම කිරීම සහ ඔවුන් සේවයෙන් පහකිරීම;

(ඌ) සාමාන්‍යයෙන් සංස්ථාවේ පරමාර්ථ ක්‍රියාත්මක කිරීම හෝ ඉටුකිරීම සඳහා අවශ්‍ය වන සහ අනුෂාංගික හෝ හිතකර වන වෙනත් සියලු ක්‍රියා සහ දේ කිරීම.

5. (1) සංස්ථාවේ කටයුතු ප්‍රධාන උපදේශක, සභාපතිවරුන් සංස්ථාවේ
10 දෙදෙනෙකු, පරිපාලන අධ්‍යක්ෂ, කළමනාකරණ අධ්‍යක්ෂ, කටයුතු කළමනාකරණ
භාණ්ඩාගාරික, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ඇතුළත් කිරීම.
සංස්ථාවේ තත්කාලයේ බලපවත්නා රීතිවලට අනුකූලව
තෝරාපත්කර ගනු ලබන නව දෙනෙකුට නොවැඩි සාමාජික
සංඛ්‍යාවකගෙන් සමන්විත වූ විධායක සභාවක් විසින් මේ පනත
15 අනෙකුත් විධිවිධානවලට සහ සංස්ථාවේ තත්කාලයේ බලපවත්නා
රීතිවලට අනුකූලව කළමනාකරණය කරනු ලැබිය යුතු ය.

(2) මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දිනයට පෙරාතුවම වූ
දිනයේ දී පැවැති පදනමේ ධුර දරමින් සිටි සාමාජිකයන්ගෙන්
සංස්ථාවේ පළමුවන කළමනාකරණ මණ්ඩලය සමන්විත විය
20 යුතු ය.

6. (1) සංස්ථාව විසින් සංස්ථාවේ යම් මහා සභා රැස්වීමකට සංස්ථාවේ රීති.
පැමිණ ඡන්දය දෙන සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකකට නොඅඩු
බහුතරයකින් පහත දැක්වෙන කාරණා සියල්ලම හෝ ඉන් කිසිවක්
හෝ සඳහා මේ පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක
25 විධිවිධානවලට අනුකූල නොවන රීති කලින් කල සෑදීම
නිත්‍යානුකූල වන්නේ ය:—

(අ) කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් තෝරා පත්කර
ගැනීම, පත්කිරීම හෝ නම් කිරීම සහ ඔවුන්ගේ බලතල,
කාර්ය සහ ඔවුන්ගේ ධුර කාලය;

30 (ආ) සංස්ථාවේ විවිධ නිලධාරීන්ගේ, නියෝජිතයන්ගේ සහ
සේවකයන්ගේ බලතල වර්ගාව, කාර්ය සහ කර්තව්‍ය;

- (ඇ) සංස්ථාවේ හා කළමනාකරණ කමිටුවේ රැස්වීම් කැඳවීමේ දී සහ පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය, රැස්වීම් පවත්වන වේලාවන්, ස්ථාන සහ රැස්වීම් පිළිබඳ දැන්වීම්, න්‍යාය පත්‍ර සහ රැස්වීම්වල ගණපූරණය සහ ඒ රැස්වීම්වල කටයුතු පවත්වාගෙන යාම;
- (ඈ) සංස්ථාවේ කළමනාකරණ කමිටුවේ සාමාජිකත්වය සඳහා සුදුසුකම් හා නුසුදුසුකම්;
- (ඉ) සංස්ථාවේ දේපළ පරිපාලනය හා කළමනාකරණය භාරකාරත්වය සහ එහි අරමුදල් ගිණුම් පවත්වාගෙන යාම සහ විගණනය ; සහ
- (ඊ) සාමාන්‍යයෙන් සංස්ථාවේ කටයුතු කළමනාකරණය කිරීම සහ එහි පරමාර්ථ සපුරාලීම.
- (2) (1) වැනි උප වගන්තිය යටතේ සාදනු ලබන කවර වුව ද රීතියක් එවැනි ම රැස්වීමක දී සහ එවැනි ම ආකාරයෙන් සංශෝධනය කිරීම, වෙනස් කිරීම, ඊට යමක් එකතු කිරීම හෝ එය පරිවර්තනය කිරීම කරනු ලැබිය හැකි ය.
- (3) මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ දී බලාත්මක වූ පදනමේ රීති, මේ පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට අනුකූල නොවන තාක් දුරට මේ වගන්තිය යටතේ සෑදූ රීති ලෙස සලකනු ලැබිය යුතු ය.
- (4) සංස්ථාවේ සියලු සාමාජිකයෝ සංස්ථාවේ තත්කාලයේ බලපවත්නා රීතිවලට යටත් විය යුත්තා හ.
7. සභාපතිවරයා ද, පරිපාලන අධ්‍යක්ෂවරයා හෝ භාණ්ඩාගාරික සංස්ථාවේ සභාපතිවරයා ද, පරිපාලන අධ්‍යක්ෂවරයා හෝ භාණ්ඩාගාරික මුද්‍රාව.
- සහ දෙදෙනාගෙන් එක් අයෙකු ඉදිරිපිට දී මිස සංස්ථාවේ මුද්‍රාව කිසිම සාධන පත්‍රයකට තබනු නොලැබිය යුතු අතර, ඔවුන් දෙදෙනා තමන් පැමිණ සිටි බවට සලකුණක් වශයෙන් එකී සාධන පත්‍රයෙහි තම නම හා අත්සන් කළ යුතු ය. ඒ අත්සන් කිරීම සාක්ෂිකරුවකු වශයෙන් යම් තැනැත්තකුගේ අත්සන් කිරීමකට පරිබාහිරව විය යුතු ය.

8. මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ දී පැවැති පදනමේ සියලු ණය සහ බැරකම් සංස්ථාව විසින් ගෙවිය යුතු අතර, එදිනට පදනමට අය විය යුතු සියලු ණය හා පදනම වෙත ගෙවිය යුතු සියලු සම්මාදම් මුදල් හා දායක මුදල් ණය.
- 5 මේ පනතේ කාර්යය සඳහා සංස්ථාවට ගෙවනු ලැබිය යුතු ය.

9. (1) සංස්ථාවට එහිම අරමුදලක් තිබිය යුතු අතර, සංස්ථාව සඳහා සහ වෙනුවෙන් භාර ගන්නා ලද මින් මතු භාරගනු ලබන ත්‍යාග, රික්තවරණ පරිත්‍යාග, ග්‍රාහක මුදල්, ගාස්තු හෝ ප්‍රදාන මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන පරිදි එක් බැංකුවක හෝ බැංකු වැඩි ගණනක සංස්ථාවේ බැරට තැන්පත් කරනු ලැබිය යුතු ය.
- 10

- (2) මේ පනත යටතේ ස්වකීය බලතල, කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ දී හා ඉටුකිරීමේ දී සංස්ථාව විසින් දරන ලබන වියදම් පියවීමට අවශ්‍ය සියලු මුදල් අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය.
- 15

10. (1) සංස්ථාවේ මුදල් වර්ෂය ලීන් වර්ෂය විය යුතු ය. විගණනය හා ගිණුම්.

- (2) සංස්ථාව විසින් එහි ආදායම සහ වියදම, වත්කම් හා බැරකම් සහ සංස්ථාවේ වෙනත් සියලු ගනුදෙනු පිළිබඳව නිසි ගිණුම් තබා ගැනීමට කටයුතු සැලැස්විය යුතු ය.

- 20 (3) සංස්ථාවේ ගිණුම් සුදුසුකම් ලත් විගණකවරයකු විසින් විගණනය කරනු ලැබිය යුතු ය.

මේ වගන්තියේ “සුදුසුකම්ලත් විගණකවරයකු” යන්නෙන්—

- (අ) ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක හෝ සාමාජිකයකු වූ ද ගණකාධිකාරීවරයකු වශයෙන් වෘත්තියෙහි යෙදීමට ඒ ආයතනයේ සභාව විසින් නිකුත් කරන ලද සහතිකයක් දරන්නා වූ ද තැනැත්තෙක් ;හෝ
- 25
- (ආ) යම් ගණකාධිකාරී සමාගමක එක් එක් නේවාසික හවුල්කරු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ

නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක හෝ සාමාජිකයකුට සිටින්නේ ද එමෙන් ම ගණකාධිකාරීවරයකු වශයෙන් වෘත්තියෙහි යෙදීම සඳහා එකී ආයතනයේ සභාව විසින් නිකුත් කරන ලද සහතිකයක් දරන්නේ ද එවැනි වරලත් ගණකාධිකාරී සමාගමක්,

5

අදහස් වේ.

11. සංස්ථාව විසුරුවා හැරීමේ දී එහි සියලු ණය හා බැරකම් පියවීමෙන් පසු යම් දේපළක් ඉතිරි වී තිබුනහොත්, ඒ දේපළ සංස්ථාවේ සාමාජිකයන් අතර බෙදනු නොලැබිය යුතු අතර, විසුරුවා හැරීමේ දී ඉතිරි වන දේපළ.
- 10 සංස්ථාවේ පරමාර්ථවලට සමාන පරමාර්ථ ඇත්තා වූ ද ස්වකීය ඊති අනුව යම් ආදායමක් හෝ දේපළක් ස්වකීය සාමාජිකයන් අතර බෙදීම තහනම් කරනු ලබන්නා වූ ද, වෙනත් යම් ආයතනයකට හෝ ආයතනවලට ඒ දේපළ දීම හෝ පැවරීම කරනු ලැබිය යුතු ය. සංස්ථාව විසුරුවා හරිනු ලබන අවස්ථාවේ දී හෝ ඊට පෙරාතුවම,
- 15 සංස්ථාවේ සාමාජිකයන් විසින් එම ආයතනය හෝ ආයතන නිශ්චය කරනු ලැබිය යුතු ය.
12. ජනරජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථාවක අයිතිවාසිකම්වලට මේ පනතේ ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය යුතු ය. ජනරජයේ හා අන්‍යයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
- 20 13. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර, යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය. අනනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 875 කි.
(විදේශීය) රු. 1,160 කි. අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05, රජයේ ප්‍රචායන
දෙපාර්තමේන්තුවේ, ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි
දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකි ය.